

යෝජනා කැඳවීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
විදුලිබල අමාත්‍යාංශය

ලංකා විදුලිබල මණ්ඩලය

ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවීම (ICB)

කෙරවලපිටියෙහි මෙහා වොට් 300ක ද්‍රවිකෘත ස්වාභාවික වායු සංයුක්ත වක්‍ර දෙවන විදුලි බලාගාරය ඉදිකිරීම, අයිතිය, පවත්වාගෙන යාම සහ පැවරීම යන පදනම මත (Build, Own, Operate and Transfer basis) ස්ථාපනය කිරීම.

යෝජනා කැඳවීමේ ලේඛන අංකය : CEB/AGM(TR)/DGM(PPD)/LNG2-2020

යෝජනා භාර ගැනීමේ අවසන් දිනය සහ වෙලාව : 2021 සැප්තැම්බර් මස 13 වන දින පැය 11:00ට

1. අමාත්‍යමණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙ.වො.300ක ස්වාභාවික වායු සංයුක්ත වක්‍ර බලාගාරයක් සංවර්ධනය කිරීම සඳහා අපේක්ෂිත යෝජකයන් වෙතින් යෝජනා කැඳවනු ලැබේ. මෙම බලාගාරය යෝජිත කි.වො. 220 කෙරවලපිටිය ග්‍රිඩ් උප පොළට සම්බන්ධ කළයුතු අතර එය, ඉදිකර, අයිතිය පවත්වාගෙන යමින් ක්‍රියාත්මක කර අයිතිය පැවරීම (BOOT) යන පදනම මත ක්‍රියාත්මක කිරීමට නියමිතය.

2. සාර්ථක ව්‍යාපෘති යෝජක විසින් පහත කරුණු සපුරාලිය යුතු ය.

- විදුලි බලාගාරය සැලසුම්කරණය, මුදල් යෙදවීම, ප්‍රසම්පාදනය, ඉදිකිරීම, ක්‍රියාත්මක කිරීම, පවත්වාගෙන යාම, නඩත්තු කිරීම සහ අවුරුදු 25 ක සංයුක්ත වක්‍ර බලාගාරය ක්‍රියාකාරීත්වයෙන් පසු පැවරීම.
- ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලබාදෙන ඉඩම් කැබැල්ලෙහි සීමාංකනය කර ඇති මායිම් තුළ ව්‍යාපෘතිය සංවර්ධනය කිරීම.
- විදුලි ජනනය කරන ස්ථානයේ සිට උප පොළ දක්වා වන පරිනාමක, ආරක්ෂණ පද්ධති සහ විදුලි මණු සඳහා වන වියදම ද ඇතුළත්ව යෝජිත කි.වො. 220 කෙරවලපිටිය ග්‍රිඩ් උප පොළ හා විදුලි බලාගාරය අන්තර් සම්බන්ධ කිරීමට අදාළ සියලුම වියදම් දැරීම.
- සියලුම පාරිසරික යෝග්‍යතා, රජයේ අනුමැති සහ ව්‍යවස්ථාපිත බලපත්‍ර ලබා ගැනීම.
- ඉහත සඳහන් විදුලි බලාගාරය වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය සමඟ බලශක්ති මිල දී ගැනීමේ ගිවිසුමකට එළැඹිය යුතු ය. බලශක්ති මිල දී ගැනීමේ ගිවිසුම් කාලය සංයුක්ත වක්‍ර මෙහෙයුම් ආරම්භක දින සිට අවුරුදු 25ක් වේ.

3. අපේක්ෂිත ව්‍යාපෘති යෝජකයන්, වෙළුම් හයකින් සමන්විත යෝජනා කැඳවීමේ ලේඛනය, යෝජනා භාර ගැනීමේ අවසන් දිනට ප්‍රථමයෙන් වන දින තිහක් (30) දක්වා වැඩ කරන දිනවල පැය 09:00 සිට පැය 15:00 දක්වා අතර වූ කාලය තුළ නැවත නොගෙවනු ලබන ශ්‍රී ලංකා රු.400,000.00 ක ගාස්තුවක් මුදලින් හෝ සාමාන්‍යාධිකාරී, ලංකා විදුලිබල මණ්ඩලය යන නමට ලියන ලද බැංකු අයිතියක් මඟින් ගෙවීම සිදු කර පහත ලිපිනය දරන ස්ථානයෙහි පිහිටි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුද්ගලික විදුලිබල සංවර්ධන) කාර්යාලයට පැමිණ ලබාගත යුතු ය.

නැතහොත්

යෝජනා කැඳවීමේ ලේඛනය කුරියර් සේවාව මඟින් ලබා ගැනීමට අවශ්‍ය නම්, අපේක්ෂිත ව්‍යාපෘති යෝජකයන් සාමාන්‍යාධිකාරී, ලංකා විදුලිබල මණ්ඩලය යන නමට ලියන ලද ශ්‍රී ලංකා රු.400,000.00 ක (දේශීය බෙදා හැරීම් සඳහා) බැංකු අයිතියක් ද සමඟ ලිඛිත අයදුම්පතක් මඟින් තම ඉල්ලීම පහත දැක්වෙන ලිපිනයට යොමු කළ යුතු ය. යෝජනා කැඳවීමේ ලේඛනය කුරියර් සේවාව මඟින් එවනු ඇත. බෙදා හැරීමේ දී සිදුවන අස්ථානගත වීම් හෝ ප්‍රමාද වීම් සම්බන්ධයෙන් ලං.වි.ම. වගකියනු නොලැබේ.

තවද

යෝජනා කැඳවීමේ ලේඛනය කුරියර් සේවාව මගින් විදේශීය අපේක්ෂිත ව්‍යාපෘති යෝජකයන් සඳහා ලබා ගැනීමට අවශ්‍ය නම්, නැවත නොගෙවනු ලබන ඵ.ජ.ඩො. 2,300.00 ක මුදලක් පහත විස්තර දක්වා ඇති සාමාන්‍යාධිකාරී, ලංකා විදුලිබල මණ්ඩලය ගිණුමට බැරකර එම විස්තර සමග තම ඉල්ලීම විද්‍යුත් තැපෑල dgmppd.tr@ceb.lk ට යොමුකළයුතු අතර ගෙවීම් තහවුරු කරගැනීමෙන් පසු යෝජනා කැඳවීමේ ලේඛනය කුරියර් සේවාව මගින් එවනු ඇත. බෙදා හැරීමේ දී සිදුවන අස්ථානගත වීම් හෝ ප්‍රමාද වීම් සම්බන්ධයෙන් ලං.වි.ම. වගකියනු නොලැබේ.

- ලබන්නා : General Manager, Ceylon Electricity Board
- ලිපිනය: 50, Sir Chittampalam A Gardiner Mawatha, Colombo 02, Sri Lanka
- ගිණුම් අංකය : 204100130085135
- SWIFT කේතය: PSBKLKLX023
- බැංකුවේ නම: People's Bank, Headquarters branch
- බැංකුවේ ලිපිනය: 75, Sir Chittampalam A Gardiner Mawatha, Colombo 02, Sri Lanka
- ලේඛන අංකය: CEB/AGM(TR)/DGM(PPD)/LNG2-2020

4. යෝජනා කැඳවීමේ ලේඛනය ලං.වි.ම. වෙබ් අඩවියෙන්ද පරීක්ෂා කළ හැකිය;
<http://www.ceb.lk>

5. අපේක්ෂිත ව්‍යාපෘති යෝජකයන්ට වැඩිදුර තොරතුරු විමසීම සඳහා, යෝජනා කැඳවීමේ ලේඛනය පරීක්ෂා කිරීම සඳහා හෝ යෝජනා කැඳවීමේ ලේඛනය මිලදී ගැනීම සඳහා පහත සඳහන් අය සම්බන්ධ කරගත හැකි ය.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
 පුද්ගලික විදුලිබල සංවර්ධන ශාඛාව
 ලංකා විදුලිබල මණ්ඩලය
 2 වන මහල, G.O.B.A. ගොඩනැගිල්ල
 ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඨිනර් මාවත, කොළඹ 00200, ශ්‍රී ලංකාව.
 දු.ක. / ෆැක්ස්: +94 11 2338249
 විද්‍යුත් ලිපිනය : dgmppd.tr@ceb.lk

6. යෝජනා කැඳවීමේ ලේඛනයට අනුව පිළියෙල කරන ලද යෝජනාව, යෝජනා කැඳවීමේ ලේඛනයෙහි I වන වෙළුමෙහි 3.20 කොටස අනුව මුද්‍රා තබන ලද කවරයක බහා 2021 සැප්තැම්බර් මස 13 වන දින පැය 11:00ට (යෝජනා භාර ගැනීමේ අවසානය) හෝ ඊට පෙර පහත ලිපිනයට යොමු කළ යුතුය. යෝජනා භාර ගැනීමේ අවසානයට පසු ලැබෙන යෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබේ.

සභාපති, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව
 විදුලිබල අමාත්‍යාංශය
 අතිරේක සාමාන්‍යාධිකාරී (සම්ප්‍රේෂණ) බාරේ
 4 වන මහල, ලංකා විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල
 නො.50, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඨිනර් මාවත, කොළඹ 00200, ශ්‍රී ලංකාව.

7. යෝජනා භාර ගැනීමේ දිනය සහ වේලාව ඉකුත් වූ විගස ඉදිරිපත් කර ඇති යෝජනා අතිරේක සාමාන්‍යාධිකාරී (සම්ප්‍රේෂණ) කාර්යාලයේ දී ව්‍යාපෘති යෝජකයන්ගේ බලයලත් නියෝජිතයන් ඉදිරිපිට විවෘත කරනු ලැබේ.

සාමාන්‍යාධිකාරී
 ලංකා විදුලිබල මණ්ඩලය
 අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවෙහි සභාපති වෙනුවට



ලංකා විදුලිබල මණ්ඩලය
இலங்கை மின்சார சபை
CEYLON ELECTRICITY BOARD